

**විවාහ ලේඛන පොත**

விவாகப் பதிவுப் புத்தகம் **REGISTER OF MARRIAGES**

විවාහ ලියාදැනුම් විධිවිධාන දඬුවම (112 වැනි පදිංචි කොටස)

விவாகப் பதிவுச் சட்டம் (அடி. 112)  
 Marriage Registration Ordinance (Cap. 112)

අංකය }  
 இல. } 7839  
 No. }



දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම மாப்பிள்ளை பெண்பிள்ளை இருவர் முழுப் பெயர்களும் Names (in full) of Parties	පුද්ගල පාර්ශ්වය Male Party	ස්ත්‍රී පාර්ශ්වය Female Party
වයස (අවුරුදු ගණන) வயது (வருடக் கணக்கு) Age (in years)	29	29
සාමාන්‍ය ජීවිත තත්වය சமீපිடு சேவைகள் நிலைமை Civil Condition	දුටුකාලය	දුටුකාලය
තරාතිරම හෝ වෛෂයික අංශය நிலைவாரம் அல்லது தொழிலும் சாதிமும் Rank or Profession and Race	සාර්වජනික සේවයේ (පුද්ගලික විකුණුම)	සාර්වජනික සේවයේ
දිවියේ ස්ථානය வசிக்குமிடம் Residence	48 - දික්කුණේ, කොළඹ.	සැලැව්ගම, සොහොන්වැව.
පියාගේ සම්පූර්ණ නම அப்பனின் முழுப்பெயர் Father's Name (in full)	විල්ලිමා පියරත්න මාවත	මාර්ටින් ජයවර්ධන
පියාගේ තරාතිරම හෝ වෛෂයික අංශය தாய்පணුமைய நிலைவாரம் அல்லது தொழில் Rank or Profession of Father	සෞඛ්‍ය සේවක	සෞඛ්‍ය සේවක
සාක්ෂික පත්‍රය දුන් රජයේ සේවයේ නම හෝ වෛෂයික අංශය தமிழகப் பத்திரம் போடுகிற பதிவு காறி வசூල් பெயரும் பிரிவும் Name and Division of Registrar who issued Certificate	සර්වකාලය සේවක	කේ. ජී. ජී. සේවක
විවාහ සම්පූර්ණ කළ ස්ථානය தொழුණ இடம் Place of Solemnization of Marriage	කොළඹ නගරයේ	කොළඹ නගරයේ

මම හෝ මාගේ ප්‍රතිපත්තිය යටතේ මෙම විවාහය සඳහා දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම සහ ස්ථානය දී  
 Solemnized by me (or in my presence) this day of 20

මෙම විවාහය සම්පූර්ණ කළ දිනයේ දී  
 Marriage was solemnized between us in the presence of

සාක්ෂිකාරයාගේ අත්සන }  
 සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැකියාව හෝ වෛෂයික අංශය සහ ස්ථානය  
 සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැකියාව හෝ වෛෂයික අංශය සහ ස්ථානය

රජයේ සේවයේ සේවක (අවශ්‍ය නම්) දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම සහ ස්ථානය  
 Registrar (or) Minister (as the case may be).

රජයේ සේවයේ සේවක (අවශ්‍ය නම්) දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම සහ ස්ථානය  
 Registrar (or) Minister

දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම සහ ස්ථානය දී  
 before me.

මම දැනගත් දෑ සම්බන්ධයෙන් විවාහ ලියාදැනුම් විධිවිධාන (112 වැනි පදිංචි කොටස) 34 වැනි වගන්තිය යටතේ මා වෙත සාධක සපයා ඇති බවට සහතික කරමි.  
 I certify that the above is a true copy of the Statement No. \_\_\_\_\_ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) \_\_\_\_\_ Minister.

මෙම සම්පූර්ණ ලේඛනයේ පිටපතක් කළ දිනය  
 Date of entry in District Registrar's Register  
 දින 29, 2018  
 District Registrar.

02/69

.....  
.....  
.....  
.....  
.....

.....  
.....

...../06/29

.....  
.....  
.....  
.....  
.....  
.....